



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2020 ජූලි විභාගය - අදියර II

යෝජිත උත්තර  
(201)

**(201) උසස් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැය**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540 , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.  
දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
 අදියර II විභාගය - 2020 ජූලි  
**(201) උසස් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැය**  
 යෝජිත උත්තර

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)  
 (මුළු ලකුණු 25)

**A කොටස**

**පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

1.1 පිරිවැය හෝ ශුද්ධ උපලබ්දි අගය යන දෙකෙන් වඩා අඩු අගය මත තොග අගය කරනු ලැබේ.  
උත්තරය - (4)

(ලකුණු 02)

1.2

බදු කුලී වියදම් ගිණුම

ශේෂය ඉ/ගෙ	287,000	ශේෂය ඉ/ගෙ	212,000
මුදල්	4,812,000	ලා/ලා	4,759,000
ශේෂය ප/ගෙ	184,000	ශේෂය ප/ගෙ	312,000
	5,283,000		5,283,000

උත්තරය - (2) 4,759,000

(ලකුණු 02)

1.3 (1)

විකුණුම් ප්‍රතිශ්ඨාව 3,000,000

(-) : ලියා හළ අගය

පිරිවැය	5,000,000	
ක්ෂය 6/17 ( මාස 6 )	(625,000)	
ක්ෂය 17/18	(1,250,000)	
ක්ෂය 18/19	(1,250,000)	
ක්ෂය 19/20	(1,250,000)	625,000
		2,375,000

උත්තරය - (1) 2,375,000

(ලකුණු 02)

1.4

- (1) විවිධ නිෂ්පාදනවල ඒකක පිරිවැය නිශ්චය කිරීම
- (2) ඒදිනෙදා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම හා පාලනයට
- (3) ක්‍රියාවලීන් සහ පාලනය යන දෙකෙහි පිරිවැය නිවැරදිව විශ්ලේෂණය කිරීමට
- (4) තොග පාලනය කිරීමට හා නිෂ්පාදන අපනයන් අඩු කර ගැනීමට
- (5) තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමට

(ලකුණු 02)

1.5 අතීත සිදුවීම් තුළින් බිහිවූ, ආර්ථික සම්පත් මාරු කරන වර්තමාන බැඳියාවයි.

(ලකුණු 02)

1.6

- a. හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සඳහා සමානව දයක විය යුතුය.
- b. හවුල් කරුවන් වෙතන වලට හිමිකම් නොලබයි

(ලකුණු 02)

1.7

A	2/3	-	5/10	=	(20-15)/30	=	5/30
B	1/3	-	3/10	=	(10-9)/30	=	1/30
C	2/10						
කැපකළ අනුපාතය	<u>5:1</u>						

(ලකුණු 03)

1.8

1. නොගැලපිය යුතු සිද්ධියකි
2. ගැලපිය යුතු සිද්ධියකි
3. ගැලපිය යුතු සිද්ධියකි

(ලකුණු 03)

1.9

$$\sqrt{2DCo/Ch}$$

$$= \sqrt{(2 \times 12,500 \times 20) / 2}$$

$$= \text{ඒකක } \underline{500}$$

(ලකුණු 03)

**1.10**

සාප්ත අමුද්‍රව්‍ය	(5,000X25)	125,000
සාප්ත ශ්‍රමය	(200X500)	100,000
නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	(100,000X150%)	<u>150,000</u>
මුළු පිරිවැය		<b>375,000</b>
ලාභ ආන්තිකය		75,000
කාර්යය අංක 2500 මත අයකළ යුතු මිල		<u><b>450,000</b></u>

(ලකුණු 04)  
(මුළු ලකුණු 25)

**A කොටසෙහි අවසානය**

(මුළු ලකුණු 50)

**B කොටස**

**දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 06 -ද්‍රව්‍ය සහ ශ්‍රම පිරිවැය සඳහා ගිණුම්කරණය

(a)

දිනය	ලැබීම			නිකුතු			ශේෂය		
	ප්‍රමාණය	රු.	වටිනාකම	ප්‍රමාණය	රු.	වටිනාකම	ප්‍රමාණය	රු.	වටිනාකම
01.01.2020							5,000	75	375,000
06.01.2020	7,500	74	555,000				12,500	74.4	930,000
10.01.2020				5,600	74.4	416,640	6,900	74.4	513,360
18.01.2020	5,000	72	360,000				11,900	73.4	873,360
25.01.2020				4,000	73.4	293,600	<b>7,900</b>		<b>579,793</b>

(ලකුණු 05)

(b)

නම	මූලික වැටුප	අතිකාල දීමනා	පිවන වියදම් දීමනාව	එකතුව	EPF 8%	රක්ෂණය	ශුද්ධ වැටුප	EPF 12%	ETF 3%
S.M.කාවින්ද්‍ර	16,000	2,800	3,000	21,800	(1,280)	-500	20,020	1,920	480
L.V.ගයේෂා	17,600	1,540	3,000	22,140	(1,408)	-	20,732	2,112	528
T.B.යමුනා	18,400		3,000	21,400	(1,472)	-500	19,428	2,208	552
S.P. රොෂාන්	35,000		3,000	38,000	(2,800)	-	35,200	4,200	1,050
එකතුව	<b>87,000</b>	<b>4,340</b>	<b>12,000</b>	<b>103,340</b>	<b>(6,960)</b>	<b>-1,000</b>	<b>95,380</b>	<b>10,440</b>	<b>2,610</b>

(ලකුණු 05)  
(මුළු ලකුණු 10)

**තෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

(a)

**පරිච්ඡේදය 07-පොදුකාර්ය පිරිවැය සඳහා ගිණුම් තැබීම සහ පිරිවැය ක්‍රම**

විස්තරය	ස්වාභාවය	පදනම (කැපුම් , මැහුම් , සේවා)	දෙපාර්තමේන්තුව			
			එකතුව	කැපුම්	මැහුම්	සේවා
වකු පිරිවැය			150,000	45,000	60,000	45,000
යන්ත්‍ර නඩත්තු	යන්ත්‍ර වටිනාකම	100:400	100,000	20,000	80,000	
ගොඩනැගිලි කුලී	බිම් ප්‍රමාණය	1600:2800:400	360,000	120,000	210,000	30,000
විදුලිය	විදුලි බල පරිභෝජනය	600:1400:200	66,000	18,000	42,000	6,000
සේවක සුභසාධනය	සේවක සංඛ්‍යාව	90:120:40	400,000	144,000	192,000	64,000
			1,076,000	347,000	584,000	145,000
<b>විභජනය</b>						
විභජන පිරිවැය		45:55:00		65,250	79,750	(45,000)
			<b>1,076,000</b>	<b>412,250</b>	<b>663,750</b>	-

(ලකුණු 07)

(b)

- කැපුම් දෙපාර්තමේන්තුවේ අනුපාතය =  $412,250/2,000$  **206.125**
- මැහුම් දෙපාර්තමේන්තුවේ අනුපාතය =  $663,750/5,000$  **132.75**

(ලකුණු 03)

(මුළු ලකුණු 10)

**හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 04-අසම්පූර්ණ වාර්තා භාවිතකර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ලාභ සඳහා නොවන සංවිධාන සඳහා මූල්‍ය ප්‍රකාශන**

(a)

ගැමුණු ක්‍රිකට් සමාජය  
2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ආපනශාලා වෙළෙඳ ගිණුම

(රු.000)

ආපනශාලා විකුණුම්		40,000
(-) විකුණුම් පිරිවැය		
ආරම්භක තොගය 2019.01.01	5,000	
ගැණුම්	<u>29,000</u>	
අවසාන තොගය 2019.12.31	34,000	
දළ ලාභය	<u>(7,000)</u>	(27,000)
		<u>13,000</u>

ගෙවියයුතු වෙළෙඳ ගිණුම (රු'000)

මුදල්	25,000	ශේෂය ඉ/ගෙ	8,000
ශේෂය ප/ගෙ	<u>12,000</u>	ගැණුම්	<u>29,000</u>
	<u>37,000</u>		<u>37,000</u>

(ලකුණු 03)

(b)

ගැමුණු ක්‍රිකට් සමාජය  
2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ආදායම් සහ වියදම් ගිණුම

(Rs.000)

ලාදායම		
පරිත්‍යාග	1,050	
සාමාජික මුදල් (W-1)	12,900	
ආපන ශාලාවෙන් ලද ලාභය (13,000-800-6,360)	<u>5,840</u>	19,790
වියදම		
විදුලිය (2,100+600-300)*2/3 (W-2)	(1,600)	
චැටුල් හා චේතන (12,720*1/2)	(6,360)	
ලේඛණ කටයුතු	(1,500)	
දුරකථන	(675)	
පුහුණු කිරීමේ වියදම්	(3,150)	
ක්ෂය ගොඩනැගිලි	(2,000)	
ක්ෂය ක්‍රීඩා උපකරණ	<u>(2,500)</u>	(17,785)
අතිරික්තය		<u>2,005</u>

**පෙරවැඩ**

**W-1**

**සාමාජික මුදල් ගිණුම**

ශේෂය ඉ/ගෙ	900	ශේෂය ඉ/ගෙ	300
ආදායම් හා වියදම් ගිණුම	12,900	මුදල්	13,350
ශේෂය ප/ගෙ	450	ශේෂය ප/ගෙ	600
	<u>14,250</u>		<u>14,250</u>

**W-2**

**විදුලි වියදම් ගිණුම**

මුදල්	2,100	ශේෂය ඉ/ගෙ	300
ශේෂය ප/ගෙ	600	ආදායම් හා වියදම් ගිණුම	2,400
	<u>2,700</u>		<u>2,700</u>

(ලකුණු 07)  
(මුළු ලකුණු 10)

**පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 03-හවුල් ව්‍යාපාරයක් සඳහා වූ මූල්‍ය ප්‍රකාශන**

**(a)**

**ලාභාලාභ විසර්ජන ගිණුම**

**(රු. 000)**

ශුද්ධ ලාභය		1,600
වේතන		
රංජිත්	(240)	
සුනිල්	(240)	(480)
		<u>1,120</u>
ලාභ කොටස		
රංජිත්	(560)	
සුනිල්	(336)	
තිලක්	(224)	(1,120)
		<u>-</u>

(ලකුණු 03)

(b)

හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්

(රු'000)

	රංජිත්	සුනිල්	තිලක්		රංජිත්	සුනිල්	තිලක්
කීර්තිනාමය	750	450	-	ශේෂය ඉ/ගෙ	2,250	1,350	900
ජංගම ගිණුම	-	-	36	කීර්තිනාමය	600	360	240
ණය ගිණුම	-	-	1,104				
ශේෂය ප/ගෙ	2,100	1,260	-				
	<b>2,850</b>	<b>1,710</b>	<b>1,140</b>		<b>2,850</b>	<b>1,710</b>	<b>1,140</b>

(ලකුණු 04)

(c)

හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්

(රු'000)

	රංජිත්	සුනිල්	තිලක්		රංජිත්	සුනිල්	තිලක්
ශේෂය ඉ/ගෙ	-	500	200	ශේෂය ඉ/ගෙ	95	-	-
ගැනිලි	780	260	60	වැටුප්	240	240	-
ශේෂය ප/ගෙ	115	-	-	ලාභ කොටස	560	336	224
				ප්‍රාග්ධනය	-	-	36
				ශේෂය ප/ගෙ	-	184	-
	<b>895</b>	<b>760</b>	<b>260</b>		<b>895</b>	<b>760</b>	<b>260</b>

(ලකුණු 03)  
(මුළු ලකුණු 10)

**හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 04-අසම්පූර්ණ වාර්තා භාවිතකර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ලාභ සඳහා නොවන සංවිධාන සඳහා මූල්‍ය ප්‍රකාශන



**මන්ලයින් ග්‍රෑඩ්ස් බයි ඇන්ඩ්**  
**2020 ජූනි 30 දිනට**  
**ශේෂ පිරික්සුම**

(රු'000)

	හර	බැර
ප්‍රාග්ධනය		100,000
බදු කුලී	31,500	
සාප්‍ර අමුද්‍රව්‍ය ( 36,000+13,750)	49,750	
අනෙක් සාප්‍ර ද්‍රව්‍ය ( 5,600+4,500+12,600)	22,700	
2020.06.30 දිනට තොගය	6,750	
උපකරණ	50,000	
විකුණුම් (13,000+14,000+7,000+14,000+17,950+20,500+7,800+6,200)		100,450
බැංකු ගාස්තු	1,500	
ප්‍රචාරණ වියදම්	3,500	
බෙදාහැරීමේ වියදම්	22,500	
බැංකු ශේෂය	5,000	
ජල වියදම්	1,350	
ගෙවිය යුතු ජල වියදම්		1,350
විදුලි වියදම්	7,200	
ගෙවිය යුතු විදුලි වියදම්		7,200
ගැනිලි	6,200	
අතැති මුදල් (5,000+7,800)	7,800	
ක්ෂය	6,250	
සමු.ක්ෂය		6,250
තොගය		6,750
	<b>222,000</b>	<b>222,000</b>

(ලකුණු 10)

**B කොටසෙහි අවසානය**

**හත්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 02 සීමිත සමාගමක් සඳහා මූල්‍ය ප්‍රකාශන

බියුටි මාව පුද්ගලික සමාගම  
2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ සහ  
වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය

		(රු '000)
විකුණුම්		27,000
විකුණුම් පිරිවැය (10,700+40)		(10,740)
<b>දළ ලාභය</b>		<b>16,260</b>
බෙදා හැරීමේ වියදම්		
ක්ෂය මෝටර් රථ (W-3)	(2,200)	
බොල් ණය	(270)	
අඩමාණ ණය සඳහා උගන් වෙන් කිරීම (W-2)	(39)	
ප්‍රචාරණ වියදම්	(800)	
විකුණුම් සඳහා දිරි දීමනා	(500)	(3,809)
පරිපාලන වියදම්		
ක්ෂය යන්ත්‍රෝපකරණ (W-3)	(4,000)	
විදුලිය (940+80)	(1,020)	
ගොඩනැගිලි කුලිය	(900)	
ජල සහ දුරකථන වියදම්	(425)	
චැටුප් හා වේතන	(2,200)	
රක්ෂණය	(240)	
මුද්‍රණ හා ලිපිද්‍රව්‍ය	(365)	(9,150)
මූල්‍ය වියදම්		
බැංකු ගාස්තු	(50)	
ණයකර පොළී	(600)	( 650)
බදු පෙර ලාභය		<b>2,651</b>
ආදායම් බද්ද		(275)
බදු පසු ලාභය		<b>2,376</b>

(ලකුණු 14)

b)

බිසුටි මාට් පුද්ගලික සමාගම  
2020 දෙසැම්බර් 31 දිනට  
ශේෂ පත්‍රය

(රු'000)

	පිරිවැය	සමු. ක්ෂය	ධාරණ අගය
ජංගම නොවන වත්කම්			
යන්ත්‍රෝපකරණ	20,000	(12,000)	8,000
මෝටර් රථ	8,800	(4,400)	4,400
	<b>28,800</b>	<b>(16,400)</b>	<b>12,400</b>
ජංගම වත්කම්			
කොහය (6,200-40)		6,160	
වෙළෙඳ ලැබිය යුතු දෑ (9,380-469)(W-1)		8,911	
මුදල් හා මුදලට සමාන දෑ		9,720	24,791
මුළු වත්කම්			<b>37,191</b>
හිමිකම් හා වගකීම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය (16,000+8,000)		24,000	
රඳවා ගත් ඉපයීම් (11,710-8,000+2,376)		6,086	30,086
මුළු හිමිකම්			
ජංගම නොවන වගකීම්			
12% ණයකර			5,000
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		1,500	
උපචිත විදුලිය		80	
ගෙවිය යුතු ආදායම් බදු (150+75)		225	
ගෙවිය යුතු ණයකර පොළී		300	2,105
මුළු හිමිකම් හා වගකීම්			<b>37,191</b>

**(W-1) වෙළෙඳ ලැබිය යුතු දෑ**


වෙළෙඳ ලැබිය යුතු දෑ	9,650
කපා හළ බොල් ණය	(270)
	9,380
බොල් ණය වෙන් කිරීම 5%	(469)
	<b><u>8,911</u></b>

**(W-2) බොල් ණය වෙන් කිරීම**

		ශේෂය /ඉ/ගෙ	430
ශේෂය /ප/ගෙ	<u>469</u>	ලා/ලා	<u>39</u>
	<u>469</u>		<u>469</u>

**(W-3)-දේපොළ පිරිසත හා උපකරණ ක්ෂය**

යන්ත්‍රෝපකරණ ක්ෂය	20,000X20%	<b>4,000</b>
මෝටර් රථ ක්ෂය	8,800X25%	<b>2,200</b>



**(ලකුණු 11)**  
**(මුළු ලකුණු 25)**

**C කොටසෙහි අවසානය**

***Notice:***

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.

---



© 2020 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved.  
No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)